



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2394/06 - 2024 ජූලි මස 22 වැනි සඳුදා - 2024.07.22

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

### රජයේ නිවේදන

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත

53 වන වගන්තිය යටතේ වූ නියමය

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන මම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, මේ නියමය මගින් -

- (අ) අමාත්‍ය මණ්ඩලය විසින් 2024 ජූලි මස 09 වන දින අංක 24/1304/631/032 දරන තීරණය මගින්, මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බලයලත් තැනැත්තාගේ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමත කර ඇති බවටත්;
- (ආ) ඒ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු මෙහි II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදිවන බවටත්;
- (ඇ) පනත් යටතේ ප්‍රදානය කරන ලද නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් මෙහි III වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු බවටත්, සහ
- (ඈ) නිශ්චිතව දක්වා ඇති පනත් යටතේ ප්‍රදානය කරන ලද නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් මෙහි IV වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති දිනවල දී ආරම්භ විය යුතු බවට සහ ක්‍රියාත්මකවීම අවසන් විය යුතු බවටත්,

නිශ්චිතව දක්වමි.

රනිල් වික්‍රමසිංහ,  
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය.

2024 ජූලි මස 19 වැනි දින,  
කොළඹ දී ය.



| I වන උපලේඛනය                                                                    |                                                                                                                                                                                                                                                                                                      |
|---------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති ව්‍යාපාරයේ විස්තර |                                                                                                                                                                                                                                                                                                      |
| 1. බලයලත් තැනැත්තාගේ නම                                                         | හොරයිසන් ග්‍රූප් යූඑස්එස් ග්ලෝබල් එල්එල්සී<br>(HORIZON GROUP USA GLOBAL LLC)                                                                                                                                                                                                                         |
| 2. බලපත්‍ර අංකය                                                                 | 2310250022                                                                                                                                                                                                                                                                                           |
| 3. බලපත්‍රය නිකුත්කරන ලද දිනය                                                   | 2023 දෙසැම්බර් 1<br>බලපත්‍රය නිකුත් කරන ලද දින සිට මාස 6ක් ඇතුළත වූ දිනයක දී ව්‍යාපාරය ආරම්භ කළ යුතු ය.<br>(2022 අංක 01 දරන බලයලත් තැනැත්තන් ලියාපදිංචි කිරීමේ, බලපත්කරණ, බලය පැවරීමේ හා සෙසු අනුමැතීන් සඳහා වූ නියෝගවල 27 වන නියෝගයට අනුව)                                                          |
| 4. අක්වෙරළ සමාගම් ලියාපදිංචි කිරීමේ අංකය                                        | PCC00287820                                                                                                                                                                                                                                                                                          |
| 5. ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර වර්ගීකරණය                                  | ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරය                                                                                                                                                                                                                                                         |
| 6. නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් සඳහා හිමිකම                                   | HORIZON GROUP USA GLOBAL LLC ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස පමණක් නම් කරනු ලබ ඇති අතර, එය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරනු ලැබීමට සුදුසුකම් නොලබයි                                                                                                    |
| 7. සුදුසුකම් ලැබීමේ නිර්ණායක                                                    | 2023 අගෝස්තු මස 04 වන දින අංක 2343/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 4(2)(ඇ), (ඉ), (එ), (ඒ) සහ 4(3)(අ) වන නියෝග වල නිශ්චිතව දක්වා ඇති නිර්ණායක |
| 8. අදාළවන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් යෝජනා ක්‍රමය                            | 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 5 වන නියෝගයේ නිශ්චිතව දක්වා ඇති යෝජනා ක්‍රමය                                                                                                          |

## II වන උපලේඛනය

## ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු

ව්‍යාපාර, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කිරීමේ දී, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 (5) වන වගන්තියේ දක්වා ඇති පරිදි, ජාතික යහපත සැලකිල්ලට ගනිමින් හෝ ජාතික ආර්ථිකය දියුණු කිරීම පිණිස කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා, එකී පනතේ 5 වන වගන්තියේ දක්වා ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අරමුණු සැලකිල්ලට ගනු ලැබ ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ සංස්ථාපිත HORIZON GROUP USA GLOBAL LLC සමාගම, 1912 දී පිහිටුවන ලද Horizon Group USA Inc. විසින් පූර්ණ හිමිකාරිත්වය දරන අනුබද්ධිත සමාගමකි. Horizon Group USA Inc. ශිල්ප සහ විශේෂතා වෙළඳපල (Craft and specialty market) සඳහා වූ විලාසිතානුසාරී නිෂ්පාදන නිර්මාණය කිරීම, වැඩිදියුණු කිරීම සහ බෙදා හැරීම යන අංශ වලින් ප්‍රමුඛස්ථානයේ සිටින සමාගමකි. එහි නිෂ්පාදන පෙළ අතරට ළමයින් සඳහා වන කලා සහ ශිල්ප උපාංග, ක්‍රියාකාරකම් කට්ටල, නිර්මාණාත්මක සෙල්ලම් බඩු, විලාසිතානුසාරී ලිපිද්‍රව්‍ය, පාසල් උපකරණ, සුරතල් සතුන් සඳහා වන උපාංග, උත්සව සහ සාද සඳහා අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය, සහ දරුවන්ගේ විමර්ශන, සංවාද සහ විවාරාත්මකව සිතීමේ කුසලතාව වර්ධනය කිරීමට මගපෙන්වීම සඳහා වූ ප්‍රවේශයන් වශයෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලාව සහ ගණිතය යොදා ගන්නා වූ අධ්‍යාපනික ප්‍රවේශයක් වන S.T.E.A.M වැනි නවෝත්පාදක අධ්‍යාපනික මෙවලම් ඇතුළත් වේ.

Horizon Group USA Inc. සමාගම එ.ජ.ඩො. මිලියන 200 ක වාර්ෂික පිරිවැටුමක් සහිතව, ගෝලීය වශයෙන් වෘත්තිකයන් 400 කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවමින්, ටාගට්, වෝල්මාර්ට්, ටෙස්කෝ සහ කොස්ට්කෝ හෝල් සේල් වැනි ප්‍රමුඛ පෙළේ සිල්ලර වෙළඳ දාමයන් ඇතුළු පුළුල් පාරිභෝගික ප්‍රජාවක් වෙත සිය සේවය සපයයි.

Horizon Group USA Global LLC සමාගම, කොළඹ වරාය නගරය තුළ එහි මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පළමු වසර 3 ඇතුළත පුද්ගලයන් 31 දෙනෙකු පමණ සේවයේ යොදවමින්, මෙම කාල සීමාව තුළ මෙහෙයුම් සහ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ආසන්න වශයෙන් එ.ජ.ඩො. 1,200,000 ක ආයෝජනයක් කරමින්, Horizon Group USA Inc. හි ගෝලීය මූලාශ්‍ර සැපයීමේ කටයුතු සඳහා මූල්‍ය, සැලසුම්කරණ, අලෙවිකරණ අපරාන්ත මෙහෙයුම් (marketing backend operations) සහ තොරතුරු තාක්ෂණ සේවා සපයමින් කොළඹ වරාය නගරය තුළ ගෝලීය හවුල් සේවා මධ්‍යස්ථානයක් වශයෙන් මෙහෙයුම් සිදු කරනු ඇත.

තව ද, පසුකාලීනව Horizon Group USA Global LLC සමාගමට, කොළඹ වරාය නගරය ගෝලීය මූලාශ්‍ර සැපයීමේ කටයුතු සඳහා කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කරමින් යුරෝපා සහ ආසියානු වෙළඳපල වෙත ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා පහසුකම් සැලැස්වීම පිණිස කොළඹ වරාය නගරය තුළ එහි මෙහෙයුම් පුළුල් කිරීමට හැකිය.

| III වන උපලේඛනය                                                            |                                                                                                                                                                                          |
|---------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| පනත් යටතේ ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්                 |                                                                                                                                                                                          |
| පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්                                       | ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්                                                                                                                                          |
| 1. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත                                       | (අ) සියලු ආදායම්, ලාභ සහ බෙදා දෙනු ලබන ලාභාංශ මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදුවලින් නිදහස් කරනු ලැබිය යුතුය;                                                                   |
|                                                                           | (ආ) කරනු ලබන සියලුම ගෙවීම් මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතුය;                                                                                  |
| 2. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත                                 | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ හා සේවා ආනයන සහ දේශීය මිලදී ගැනීම් මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති බදුවලින් නිදහස් කරනු ලැබිය යුතු ය.                     |
| 3. 2002 අංක 11 දරන මුදල් පනත                                              | මේ පනතේ සියලු විධිවිධානවලින් නිදහස් වන්නේය.                                                                                                                                              |
| 4. 2005 අංක 5 දරන මුදල් පනත                                               | මේ පනතේ සියලු විධිවිධානවලින් නිදහස් වන්නේය.                                                                                                                                              |
| 5. 1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත                          | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ ආනයන සහ දේශීය මිලදී ගැනීම් මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු, තීරුබදු සහ අය කිරීම්වලින් නිදහස් කරනු ලැබිය යුතු ය. |
| 6. (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත                                        | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ හා සේවා ආනයන මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු, තීරුබදු සහ අය කිරීම්වලින් නිදහස් කරනු ලැබිය යුතු ය.               |
| 7. 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත                    | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ ආනයන මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු, තීරුබදු සහ අය කිරීම්වලින් නිදහස් කරනු ලැබිය යුතුය.                        |
| 8. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත                           | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ ආනයන මේ පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු බදු, තීරු බදු සහ අය කිරීම් වලින් නිදහස් කරනු ලැබිය යුතු ය.                     |
| 9. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත                          | මේ පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරි ගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                                |
| 10. 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත | මේ පනතේ සියලු විධිවිධානවලින් නිදහස් වන්නේය.                                                                                                                                              |
| 11. (267 වන අධිකාරය වූ) විනෝද බදු ආඥාපනත                                  | මේ පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරි ගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                                |
| 12. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත                                      | 2022 ජුනි මස 03 වන දින අංක 2282/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2022 අංක 01 දරන විදේශ විනිමය (කොළඹ වරාය නගරය තුළ ආයෝජන) නියෝග හැර, මේ පනතේ සියලු විධිවිධාන වලින් නිදහස් වන්නේය. |
| 13. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත                  | මේ පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                                 |

| IV වන උපලේඛනය                                                             |               |               |
|---------------------------------------------------------------------------|---------------|---------------|
| ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම්වල හෝ දිරිගැන්වීම්වල වලංගු කාලය            |               |               |
| පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්                                       | ආරම්භ වන දිනය | අවසන් වන දිනය |
| 1. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත                                       | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 2. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත                                 | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 3. 2002 අංක 11 දරන මුදල් පනත                                              | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 4. 2005 අංක 5 දරන මුදල් පනත                                               | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 5. 1989 අංක 13 දරන සුරා බදු (විශේෂ විධිවිධාන) පනත                         | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 6. (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත                                        | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 7. 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටු පළ සංවර්ධන බදු පනත                   | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 8. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත                           | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 9. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත                          | අදාළ නොවේ     | අදාළ නොවේ     |
| 10. 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 11. (267 වන අධිකාරය වූ) විනෝද බදු ආඥාපනත                                  | අදාළ නොවේ     | අදාළ නොවේ     |
| 12. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත                                      | 2024 ජූලි 15  | 2049 ජූලි 14  |
| 13. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත                  | අදාළ නොවේ     | අදාළ නොවේ     |

EOG 07 - 0200